




විවාහ ලේකම් පොත
REGISTER OF MARRIAGES

විවාහப் பதிவுப் புத்தகம்
විවාහ ලියාදැනුම් කිරීමේ ආඥාපනත (112 වැනි විදේශය)
விவாகப் பதிவுச் சட்டம் (அ.தி. 112)
Marriage Registration Ordinance (Cap. 112)



දිස්ත්‍රික්කය / மாவட்டம் District: **ත්‍රිකුණාමලය**

පුරුෂ පාර්ශ්වය / மணப்பிணை Male Party: **අමරසේන වික්‍රමසිංහ**
සෞඛ්‍ය සහ ප්‍රජා සේවා දෙපාර්තමේන්තුව / Health and Family Services Division: **නුරුහි පිටිය**
ස්ත්‍රී පාර්ශ්වය / மணப்பிணை Female Party: **සුමත්ති ජයරත්න**

1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් / மணப்பிணை பெண்பிணை இடுபவர் முழுப் பெயர் (Full Name)	අමරසේන වික්‍රමසිංහ	සුමත්ති ජයරත්න
2. වයස (අවුරුදු ගණන) / வயது (வருடக் கணக்கு) Age (in years)	අවුරුදු 35	අවුරුදු 30
3. තත්ත්වය / சிவில் வெளකික நிலைமை Civil Condition	දිවැනි	දිවැනි
4. තරුකිරීම හෝ වෛද්‍ය නිලධාරියෙකුගේ අවධානය යටතේ පවතින රෝගයක් / තනතුරු / தொழிலும் / Rank or Profession and Race	විවාහ නිලධාරී (වර්ගය නොදන්න)	විවාහ නිලධාරී (වර්ගය නොදන්න)
5. ස්ථිර ස්ථානය / வசிப்பிடம் Residence	අංක 12, මහලක්, නැගෙනහිර	අංක 500, මහලක්
6. පියාගේ සම්පූර්ණ නම / தகப்பனின் முழுப்பெயர் Father's Name (in full)	අමරසේන වික්‍රමසිංහ	සුමත්ති ජයරත්න
7. පියාගේ තරුකිරීම හෝ වෛද්‍ය නිලධාරියෙකුගේ අවධානය යටතේ පවතින රෝගයක් / තනතුරු / தொழிலும் / Rank or Profession of Father	විවාහ නිලධාරී	විවාහ නිලධාරී
8. සාක්ෂික පත්‍රය දුන් රෙජිස්ට්‍රාරයේ නම සහ කොට්ඨාසය / நிபந்தිත பதிவு செய்யப்பட்ட பெயர் மற்றும் பிரிவு Name and Division of Registrar who issued Certificate	රජයේ සේවයේ	රජයේ සේවයේ
9. විවාහය සිදුකළ ස්ථානය / திருமணம் நிறைவேற்றம் இடம் Place of Solemnization of Marriage	ත්‍රිකුණාමලය	ත්‍රිකුණාමලය

මා 20 2024 වසරේ දෙසැම්බර් මස මෙම දිනයේදී මා දින මා විසින් (හෝ මාගේ ඉදිරිපිට) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of December, 2024.

මෙහි පහත සඳහන් වන සාක්ෂි ඉදිරිපිට මේ විවාහය අද දෙකොටසක් සිදුකරන ලදී.
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකාරයාගේ අත්සන / சாட்சியின் கையொப்பம் Signature of Witness: **Pradeep**

2. සාක්ෂිකාරයාගේ අත්සන / சாட்சியின் கையொப்பம் Signature of Witness: **[Signature]**

මා ඉදිරිපිටදී අත්සන් කරන ලදී / Signed before me.

රෙජිස්ට්‍රාරයාගේ (හෝ නම) දේශනා.
பதிவுகாரியஸ்தர் (அல்லது) ஒரு (காரியஸ்தர்) திருமணம் நிறைவேற்றப்பட்டது.
Registrar (or) Minister (as the case may be).

* මෙහි ඉහතින් දැක්වෙනුයේ විවාහ ලියාදැනුම් කිරීමේ ආඥාපනතේ (112 වැනි විදේශය) 34 වැනි වගන්තිය යටතේ මා වෙත සපයා ඇති සත්‍ය පිටපතකි.
* I certify that the above is a true copy of the Statement No. _____ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112) : of a Marriage Solemnized by (or in the presence of) _____ Minister.

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාරයේ ලේඛනයේ සටහන් කළ දිනය / பெரும்பகுதிப் பதிவுகாரர். District Registrar.
Date of entry in District Registrar's Register

(අ.ප.බ. / M. P. L. M. / P. T. O.)

* දේශනා කළ විට සිදුකළ විවාහයේ ලියාදැනුම් කරන විට පමණක් මෙහි ලියා යුතුයි.
* To be filled-up only when entering a Marriage Solemnized by a Minister.